

<p>ගිණුම්කරණය II Accounting II</p>	<p>පැය 2 1/2 2 1/2 hours</p>
--	--

උපදෙස් :

- * සියළුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- * සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු ලිවීම අලුත් කඩදාසියකින් ආරම්භ කරන්න.
- * අදාළ පෙරවැඩ පිළිතුරු පත්‍රය සමඟ අමුණන්න

1. සීමාසහිත සිප්වින් සමාගමේ 2021 මාර්තු 31 දිනට ශේෂ පිරික්සුම පහත දැක්වේ.

	හර(රු'000)	බැර (රු'000)
දේපල පිරියත හා උපකරණ සහ සමුච්චිත ණය (2020.04.01)		
ඉඩම් හා ගොඩනැගිලි	15 000	2 000
ලී බඩු හා කා. උපකරණ	8 000	3 200
යන්ත්‍රෝපකරණ	12 000	2 400
භාවිත අයිතිය ඇති මෝටර් රථ සහ සමුච්චිත ණය	8 000	1 600
නිමි භාණ්ඩ තොගය (2020.04.01)	2 000	
අමුද්‍රව්‍ය තොගය (2021.03.31)	1 500	
නොනිමි තොගය (2021.03.31)	500	
නිෂ්පාදන පිරිවැය	42 400	
විකුණුම්		74 400
වෙළෙඳ ලැබිය යුතු දෑ සහ ගෙවිය යුතු දෑ	6 200	4 800
ගෙවිය යුතු කල්බදු		4 000
කල්බදු ගෙවීම්	2 185	
ආයෝජන ආදායම්		1 200
ආයෝජන	12 000	
බෙදාහැරීම් පිරිවැය	8 400	
පරිපාලන වියදම්	9 800	
ණයකර පොලී	120	
ණයකර 12%		2 000
ආදායම් බදු ප්‍රතිපාදන 2019 / 2020		1 200
ආදායම් බදු	2 300	
ප්‍රකාශ කළ ප්‍රාග්ධනය		30 000
ප්‍රත්‍යාගණන සංචිත		500
රඳවාගත් ඉපයුම්		1 200
ප්‍රතිඥාභාර බැඳීම් සඳහා ප්‍රතිපාදන		3 000
මුදල් සහ මුදල් සමාන දෑ	1 095	
	131 500	131 500

පහත සඳහන් අතිරේක තොරතුරු සපයා ඇත.

- I. බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමයට තොගය අගය කරයි. 2021.03.31 දිනට නිමි භාණ්ඩ තොගයේ පිරිවැය රු. 2 400 000 කි.
එම තොගය රු. 2 500 000 කට විකුණා ඇති බවත් ඒ සඳහා රු. 200 000 ක විකුණුම් වියදම් දරා ඇති බවත් 2021.05.30 දින අනාවරණය විය.
- II. කල්බදු ක්‍රමයට 2018.04.01 දින මෝටර් රථයක් ලබාගෙන ඇත. එහි කල්බදු පොලිය 10% ක් වන අතර පොලියද සමඟ වාරිකය වන රු. 1 200 000 ක් 2021 මාර්තු 31 දින ගෙවා ඇති අතර එය කල්බදු ගෙවීම් ගිණුමට හර කර ඇත. මෙම මෝටර් රථයේ ප්‍රයෝජනවත් ජීවකාලය වසර 10 කි. සුන්බුන් අගයක් නැත.

- III. 2020.04.31 දින කල්බදු ක්‍රමයට තවත් ලොරි රථයක් ලබාගත් අතර ඒදිනම රු. 485 000 ක් ගෙවූ අතර ඉතිරිය රු. 500 000 බැගින් සමාන වාරික 4 කින් ගෙවිය යුතුය. කල්බද්දේ පොලී අනුපාතය 12% වන අතර ඒ මත කල්බදු ගෙවීම්වල වර්තමාන අගය රු. 1 515 000 කි. කල්බදු කාලය වසර 4 වන අතර ප්‍රයෝජනවත් ජීව කාලය වසර 8 කි. කල්බදු කාලය අවසානයේදී වත්කම කල්බදු සමාගමට බාර දිය යුතුය. 2021 මාර්තු 31 ගෙවූ වාරිකය සහ මූලික ගෙවීම් කල්බදු ගෙවීම් ගිණුමට හර කර ඇත.
- IV. 2018.04.01 දි ඉඩම් රු. 5 000 000 ක් ලෙස ප්‍රථම වතාවට ප්‍රත්‍යාගණනය කරන ලදී. ප්‍රත්‍යාගණන සංවිනය ලෙස දැක්වෙන්නේ එහි අතිරික්තයයි. මෙම ඉඩම් 2020.04.01 දින නැවත ප්‍රත්‍යාගණනය කර ඇත. එහිදී අගය අඩුවීම රු. 300 000 කි. ගොඩනැගිලි රු. 2020.04.01 දින රු. 8 400 000 ලෙස ප්‍රත්‍යාගණනය කරන ලදී. ඒවායෙහි සුන්බුන් අගය රු. 2 400 000 ක් බවත් ඉදිරි ප්‍රයෝජනවත් ජීවකාලය වසර 12 ක් බවත් ඒදින තීරණය කර ඇත.
- V. 2018.04.01 දින රු. 2 000 000 කට ගත් යන්ත්‍රයක් 2020.10.01 දින රු. 1 700 000 විකුණන ලද මුදල් මුදල් ගිණුමට හර කර විකුණුම් ගිණුම බැර කර ඇත. වෙනත් සටහනක් තබා නැති අතර යන්ත්‍රෝපකරණ පිරිවැය මත 10% ක්‍ෂය කෙරේ. නිෂ්පාදන ගිණුම පිළියෙල කිරීමේදී යන්ත්‍ර ක්‍ෂය සැලකිල්ලට ගෙන නැත.
- VI. 2020.10.01 දින රු. 2 000 000 ක් වටිනා ලී බඩු තොගයක් මිලට ගෙන ඇති අතර එය නිසි පරිදි වාරිකා කර ඇත. ලී බඩු හා කාර්යාල උපකරණ 10% ක්‍ෂය කරයි.
- VII. 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අවසන් වශයෙන් ගෙවූ ආදායම් බද්ද රු. 1 100 000 ක් ආදායම් බදු තුළ ඇතුළත්ය. 2020 / 2021 වර්ෂයේ ආදායම් බද්ද බදු පෙර ලාභයෙන් 20% ක් ලෙස ඇස්තමේන්තු කළ යුතුය.
- VIII. ආයතන ගනුදෙනුකරුවන්ට වර්ෂ 2 ක් වගකීම් සහතික නිකුත් කරයි. ඒ මත වූ බැඳීම් ඉටු කිරීම සඳහා 2020/2021 වර්ෂය තුළදී රු. 2 100 000 ක් ගෙවා ඇති අතර එය පරිපාලන වියදම් තුළ ඇතුළත්ය. මෙම වර්ෂයේ ඒ සඳහා තවත් රු. 400 000 ප්‍රතිපාදනය කළ යුතුය.
- IX. ආයෝජනවල වෙළෙඳපල අගය රු. 10 000 000 ක් දක්වා පහත වැටී ඇති බව 2021 මැයි 10 දින අනාවරණය වී ඇත.
- X. පරිපාලන වියදම් තුළ අධ්‍යක්ෂ ගාස්තු රු. 300 000 ක් ද විගණන ගාස්තු රු. 180 000 ක් ද ඇතුළත්ය. අධ්‍යක්ෂ ගාස්තු රු. 50 000 ක් සහ විගණන ගාස්තු රු. 20 000 ක් උපවිනය.
- XI. මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට අනුමැතිය දී ඇත්තේ 2021.06.30 දින

අවශ්‍යවන්නේ

- 1. 2021 මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහා ලාභා හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය
- 2. 2021 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා හිමිකම වෙනස් වීමේ ප්‍රකාශය
- 2. 2021 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය (ලකුණු 40)

(2) (අ) ව්‍යාපාරයක් විසින් නිපදවන භාණ්ඩ වර්ගයක දිනක් තුළ කෙරෙන නිෂ්පාදනය ඒකක 300 ත් 500 ත් අතර වේ. එක් ඒකකයක් සඳහා අමුද්‍රව්‍ය කිලෝ 4 ක් අවශ්‍යවන අතර ද්‍රව්‍ය තොගයක් ඇණවුම් කළ පසු එය ව්‍යාපාරය වෙත ලැබීමට අවම වශයෙන් සති 3 ක් ගත වන අතර බොහෝ අවස්ථාවල සාමාන්‍යයෙන් සති 4 ක් ඒ සඳහා ගතවේ. සතියක වැඩ කරන දින සංඛ්‍යාව 5 කි. එක් ඇණවුමක ඇණවුම් පිරිවැය රු. 26 000 ක් වන අතර ඒකක 1 000 ක තොගයක් වර්ෂය තුළ පවත්වාගෙන යාම සඳහා රු. 8 000 ක් වැය වන අතර

අවශ්‍යවන්නේ

- 1. ආර්ථික ඇණවුම් ප්‍රමාණය
- 2. යළි ඇණවුම් මට්ටම
- 3. උපරිම තොග මට්ටම
- 4. අවම තොග මට්ටම
- 5. සාමාන්‍ය තොග මට්ටම

(ලකුණු 12)

(ආ)සීමිත නර්මදා සමාගමේ “සැකසීම” සහ “එකලස් කිරීම” යනුවෙන් නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් ද “නඩත්තු” හා “ද්‍රව්‍ය ගබඩා”වශයෙන් නිෂ්පාදන දෙපාර්තමේන්තුවලට අවශ්‍ය සේවා සපයන දෙපාර්තමේන්තු දෙකක් ද “බෙදාහැරීම්” සහ “පරිපාලන” යනුවෙන් නිෂ්පාදන නොවන දෙපාර්තමේන්තු දෙකක් ද ඇත. නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකෙහිම දායකත්වයෙන් එක් භාණ්ඩයක් නිෂ්පාදනය කරන අතර ඉහත සියලු දෙපාර්තමේන්තු එකම ගොඩනැගිල්ලක් තුළ පිහිටා ඇත.

පහත සඳහන් කරුණු සපයා ඇත.

	සැකසීම	එකලස්	නඩත්තු	ද්‍රව්‍ය ගබඩා	බෙදාහැරීම්	පරිපාලන
යන්ත්‍ර ක්‍රම	200 000	100 000	20 000	--	--	--
මෝටර් රථ ක්‍රම	--	--	--	30 000	50 000	20 000
යන්ත්‍ර අළුත්වැඩියා	120 000	100 000	11 000	--	--	--
වක්‍ර වේතන	32 000	155 000	40 000	30 000	--	--
භූමි ප්‍රදේශය (වර්ග මීටර්)	2 000	1 500	500	1 000	500	500
සේවක සංඛ්‍යාව	90	50	20	10	10	20
විදුලි ඒකක	1 400	1 000	200	200	100	100

වෙන් නොකළ අනෙකුත් පොදුකාර්ය පිරිවැය පහත දැක්වේ.

කුලී	120 000
වරිපනම්	60 000
සුබසාධන	80 000
විදුලි වියදම්	90 000
පරිපාලන වියදම්	142 000
බෙදාහැරීම් වියදම්	138 000

නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකේ අයවැයගත පැය සංඛ්‍යාව පහත දැක්වේ.

	සැකසීම	එකලස්කිරීම
යන්ත්‍ර පැය	13 000	8 000
ශ්‍රම පැය	20 000	22 000

සේවා දෙපාර්තමේන්තුවල සේවය නිෂ්පාදන දෙපාර්තමේන්තුවලට සපයා ඇත්තේ පහත පරිදිය

	සැකසීම	එකලස්කිරීම
නඩත්තු පැය	6 000	4 000
සැපයූ ද්‍රව්‍ය ප්‍රමාණය kg	15 000	35 000

2020/2021 වර්ෂය තුළ භාණ්ඩ ඒකක 20 000 ක් නිෂ්පාදනය කර ඇති අතර 2021.03.31 දින වන විට භාණ්ඩ ඒකක 4 000 ක් ඉතිරිව ඇත.

භාණ්ඩවල විකුණුම් මිල තීරණය කරන්නේ පිරිවැයට 80% දළ ලාභ ප්‍රතිශතයක් මතය.

සැකසීමේ අංශය යන්ත්‍ර පැය මතද එකලස් කිරීමේ අංශය ශ්‍රම පැය මතද පොදු කාර්ය පිරිවැය අවශෝෂණය කරයි. නිෂ්පාදන භාණ්ඩවලට අදාළ සත්‍ය තොරතුරු පහත දැක්වේ.

	සැකසීම	එකලස්කිරීම
සෘජු ද්‍රව්‍ය පිරිවැය	1 200 000	800 000
සෘජු ශ්‍රමය	1 600 000	2 200 000
යන්ත්‍ර පැය	12 000	9 000
ශ්‍රම පැය	19 000	24 000

අවශ්‍ය වන්නේ

1. ද්විතීක විභාජනය ද ඇතුළත්වන පරිදි විභජන පදනම්ද සඳහන් කරමින් පොදුකාර්ය පිරිවැය විභාජන පත්‍රය
2. එක් එක් නිෂ්පාදන දෙපාර්තමේන්තුව සඳහා පොදු කාර්ය පිරිවැය අවශෝෂණ අනුපාතය
3. ඒකකයක පිරිවැය සහ විකුණුම් මිල
4. කාලසේදය සඳහා ආදායම් ප්‍රකාශය

(ලකුණු 28)

(මුළු ලකුණු 40)

3. සුධිරගේ ව්‍යාපාරයේ 2021 මාර්තු 01 දිනට ගිණුම්කරණ සමීරණය පහත දැක්වේ. සියලු අගයන් දහස්වලින් දක්වා ඇත.

දේපල පිරිසක උපකරණ	තොග	වෙළෙඳ ලැබිය යුතු දෑ	ඉදිරියට ගෙවූ රක්‍ෂණය	මුදල්	වෙළෙඳ ගෙවිය යුතු දෑ	උපචිත විදුලිය	නොගෙවූ අයහාරය	හිමිකම
4 000	200	400	80	1 000	300	50	200	5 130

2021 පෙබරවාරි 28 දක්වා මාස 11 තුළ හිමිකමට පහත සඳහන් දෑ ගලපා ඇත.

දළ ලාභය	2 800	වෙනත් ආදායම්	600
වියදම්	1 800	අමතර ප්‍රාග්ධනය	500
ගැණිලි	100		

2021 මාර්තු මාසය තුළ පහත සඳහන් ගනුදෙනු සිදුවිය.

- (i) රු. 200 000 ක් පිරිවැය වූ ඒදින දක්වා ක්‍ෂය ප්‍රතිපාදනය රු. 60 000 ක් වූ කාර්යාල උපකරණ තොගයක් රු. 150 000 කට විකිණීම.
- (ii) තොගය රු. 10 000 කින් ශුද්ධ උපලබ්ධිය අගය දක්වා කපා හැරීම
- (iii) රු. 100 000 ක ණයගැතියෙකුගෙන් 10% ක වට්ටමකට යටත්ව මුදල් ලැබීම
- (iv) රු. 80 000 ක ණයහිමියන්ට 10% ක වට්ටමකට යටත්ව ගෙවීම
- (v) රු. 120 000 ක් පිරිවැය වූ භාණ්ඩ 10% වෙළෙඳ වට්ටමකට යටත්ව ණයට ගැනීම
- (vi) රු. 100 000 ක් පිරිවැය වූ රු. 150 000 විකුණුම් මිල වූ භාණ්ඩ 10% ක වෙළෙඳ වට්ටමකට යටත්ව ණයට විකිණීම
- (vii) රු. 50 000 ක් පිරිවැය වූ රු. 80 000 ක් විකුණුම් මිල වූ භාණ්ඩ අත්පිට මුදලට විකුණා ඒ වෙනුවෙන් ලැබී තිබූ අත්තිකාරම් රු. 50 000 ක් අඩුකර ඉතිරි මුදල ලබා ගැනීම
- (viii) 2021 මාර්තු 01 දිනට තිබූ ඉදිරියට ගෙවූ රක්‍ෂණ ගාස්තු සියල්ල මාර්තු මාසයට අදාළ වන අතර මාර්තු මාසය අගදී තවත් රු. 240 000 ක් රක්‍ෂණ ගාස්තු ලෙස ඉදිරි වර්ෂයක කාලයක් සඳහා ගෙවීම
- (ix) මාර්තු මාසයට අදාළ විදුලි බිලෙහි වටිනාකම රු. 40 000 කි. ටමම බිල්පතට අප්‍රේල් 10 දින මුදල් ගෙවා ඇත.
- (x) රු. 240 000 ක ණයහිමියෙකුට 10% ක වට්ටමකට යටත්ව ගෙවීම් කිරීම සඳහා පෙබරවාරි මාසයේදී වෙක්පතක් නිකුත් කර තිබුණි. මෙම වෙක්පත අගරු වී මාර්තු 25 දින ආපසු ලැබුණි.
- (xi) 2021 මාර්තු මාසයට අදාළ බැංකු ප්‍රකාශය අප්‍රේල් මාසය මුලදී ලැබුණි. එහි ඇතුළත් පහත සඳහන් අගයන් ව්‍යාපාරයේ මුදල් ගිණුමේ සටහන් කර නැත.

සෘජු ණයගැති ප්‍රේෂණ	20 000
නිත්‍ය නියෝග මත ගෙවූ කුලී	12 000
බැංකු ගාස්තු හා වෙක්පත් ගාස්තු	4 000

2021 මාර්තු 31 දිනය වන විට තැන්පත් කළ නමුත් නිෂ්කාශණය නොවූ වෙක්පත් රු. 8 000 ක් වූ අතර නිකුත් කළ නමුත් බැංකුවට ඉදිපත් නොවූ වෙක්පත් 12 000 කි.

අවශ්‍යවන්නේ

- (1) ඉහත (i) සිට (xi) දක්වා වන ගනුදෙනු හා සිද්ධීන් අගයන් සහිතව ගිණුම්කරණ සමීකරණ තුළ පෙන්නුම් කිරීම.
අගය වැඩිවීම ඉදිරියෙන් (+) ලකුණ ද අගය අඩුවීම ඉදිරියෙන් (-) ලකුණ ද යොදන්න. මේ සඳහා ඉහත දී ඇති සමීකරණය භාවිතා කරන්න.
- (2) 2021 මාර්තු 31 න් අවසන් වසර සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය
- (3) 2021 මාර්තු සඳහා බැංකු සැසඳුම් ප්‍රකාශනය
- (4) 2021 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

(ලකුණු 40)

4. යොහාන්ගේ ව්‍යාපාරයේ 2021 පෙබරවාරි 28 දිනට ගිණුම් ශේෂ කිහිපයක් පහත දී ඇත.

මුදල්	120 000
වෙළෙඳ ලැබිය යුතු දෑ	180 000
වෙළඳ ගෙවිය යුතු දෑ	90 000
VAT පාලන ගිණුම (බැර)	30 000
විකුණුම්	480 000
ගැණුම්	230 000

පහත තොරතුරු ඔබට සපයා ඇත.

1. පෙබරවාරි 28 දක්වා පහත වැරදි සිදුවී ඇත.

- I. විකුණුම් ජ'නලයේ එකතුව රු. 10 000 ක් අඩුය
- II. රු. 7 500 ක ණයට ගැණුම් එම ජ'නලයේ සටහන් වී ඇත්තේ රු. 5 700 ක් ලෙසය.
- III. ගෙවීම් ජ'නලයේ VAT සඳහා වූ ගෙවීම් රු. 5 000 ක් විශ්ලේෂණ තීරුවට ඇතුළත් කර ඇත.
- IV. බැංකුව අයකර තිබූ බැංකු ගාස්තු රු. 10 000 ක් මුදල් ගිණුමේ සටහන් කර නැත.

2. 2021 මාර්තු මාසය තුළ පහත ගනුදෙනු සිදුවිය

- 3/1 රු. 40 000 ක් මිල වූ භාණ්ඩ 10% ක වට්ටමකට යටත්ව 8% VAT ඇතුළත්ව නාමල්ගෙන් ණයට ගත්තා
- 3/2 රු. 50 000 ක් පිරිවැය වූ රු. 80 000 ක් ලෙස විකුණුම් මිල නියම කර තිබූ භාණ්ඩ තොගයක් 10% ක වෙළෙඳ වට්ටමකට යටත්ව 8% VAT එකතු කර සමන්තට ණයට වික්කා
- 3/12 නාලක නැමති ණයගිණියාට VAT ද ඇතුළත් ණය මුදල වන 21 600 ක් සඳහා 10% ක වට්ටමකට යටත්ව ගෙවීම් කලා
- 3/17 සාගර නැමති ණයගැතියාගේ VAT සහිත ණය මුදල වූ රු. 32 400 වෙනුවෙන් 10% වට්ටමකට යටත්ව මුදල් ලැබුනා.
- 3/20 රු. 40 000 ක ගැණුම් මිල වූ භාණ්ඩ 8% VAT යටතේ අමන්දාගෙන් ණයට ගත්තා
- 4/22 රු. 60 000 ක් ශුද්ධ විකුණුම් මිල වූ භාණ්ඩ 8% ක VAT වලට යටත්ව ජයන්තට ණයට වික්කා
- 4/25 රු. 20 000 ක ලී බඩු තොගය 8% VAT සහිතව අත්පිට මුදලට ගත්තා
- 4/28 රු. 15 000 ක කොමිස් ආදායමක් ලැබුනා
- 4/30 රු. 20 000 ක විදුලි බිල්පත ගෙව්වා

අවශ්‍යවන්නේ

- 1. ඉහත 1 යටතේ දැක්වෙන වැරදි නිවැරදි කිරීම සඳහා ජ'නල් සටහන්
- 2. 2020 මාර්තු 31 න් අවසන් මාසය සඳහා පහත සඳහන් මූලික සටහන් පොත්
 - i. ගැණුම් ජ'නලය
 - ii. විකුණුම් ජ'නලය
 - iii. ලැබීම් ජ'නලය
 - iv. ගෙවීම් ජ'නලය
- 3. 2021 මාර්තු 31 න් අවසන් මාසය සඳහා පහත සඳහන් ගිණුම්
 - 1. ණයගැති පාලන ගිණුම
 - 2. ණයහිමි පාලන ගිණුම
 - 3. ගැණුම් ගිණුම
 - 4. විකුණුම් ගිණුම
 - 5. VAT පාලන ගිණුම
 - 6. මුදල් ගිණුම

(ලකුණු 20)